

# නිවේදනයයි

## 2016 අංක12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා , පහත සඳහන් තොරතුරු නිලධාරියෙකු වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

1	ජේ.සී.රණේපුර මයා	අතිරේක දිස්ත්‍රික් ලේකම්	081-2239241	ds@kandy.dist.gov.lk
2	ජේ.පී.යු.ටී.ජයරත්න මයා	අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)	081-2225394	ds@kandy.dist.gov.lk
3	ජේ.එම්.එස්.බණ්ඩාර මයා	ප්‍රධාන ගණකාධිකාරී	081-2233604	ds@kandy.dist.gov.lk
4	ඩබ්ලිව්.එම්.ආර්.කේ.කේ.විජේසුන්දර මිය	අධ්‍යක්ෂ (සැලැස්වීම)	081-2224079	ds@kandy.dist.gov.lk
5	ආර්.ඒ.අජිත් කුමාර මයා	පරිපාලන නිලධාරී	081-2224435	ds@kandy.dist.gov.lk

01	තොරතුරු ලබා ගැනීමට ලිඛිතව RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
02	ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින් , කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
03	ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
04	ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරතුරු ලබා දීම අපහසු වේ නම් , තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටින තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
05	තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම , ඉල්ලීම ලැබී පැය 48ක් තුළ සිදුකෙරෙනු ඇත.
06	තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව,

I	තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.
II	පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.
III	පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.
IV	සම්පූර්ණ නොවූ , නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම.
V	වැඩිපුර ගාස්තු අය කිරීම.
VI	ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම.
VII	එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැලැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයාහට සාධාරණ හේතු පැවතීම,

මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.		
නම් කළ නිලධාරියා,		
<b>ඩී.එම්.එන්.ජී.ජී.ටී. කරුණාරත්න මයා</b>	දුරකථන අංක	විද්‍යුත් තැපෑල
<b>දිස්ත්‍රික් ලේකම් / දිසාපති ,ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර.</b>	081-2222235	ds@kandy.dist.gov.lk

මෙම නිවේදනයේ 6 වන වගන්තියේ පරිදි අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී පහත දැක්වෙන RTI 10 දරණ අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න. RTI 10 දරණ අයදුම්පත පිරවීම අනිවාර්ය නොවේ.තොරතුරු ඉල්ලා සිටින්නාට RTI 10 අයදුම් පත්‍රයේ සඳහන් අභියාචනය විභාග කිරීමට අවශ්‍ය මූලික තොරතුරු සඳහන් කරමින් ලිපියක් මගින් අභියාචනය ඉදිරිපත් කළ හැකිය